

සි/ස ශ්‍රී ලංකා තරුණ සේවා (පුද්) සමාගමේ 2018 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි අදහස් කරන සමාලෝචිත වර්ෂයේ සමාගමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වූ මාගේ නිරීක්ෂණ මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරුකිරීම් වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සමාගමේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

(අ) මූල්‍ය ප්‍රකාශන තුළ ඇති සම්බන්ධිත පාර්ශවයන්ට ගෙවිය යුතු වටිනාකම තුළ නිස්කෝ සංගමයෙන් ලැබිය යුතු ණය රු. 98,185 ක් හා තරුණ සේවා සමාගමට ගෙවිය යුතු ණය වටිනාකම රු. 1,341,155 ක් වූ අතර එය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 01 හි 32 ඡේදයට පටහැනිව ලැබිය යුතු හා ගෙවිය යුතු ශේෂය හිලව් කර මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා තිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 07 හි 6 ඡේදයට පටහැනිව, සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මුදල් හා සමාන දෑ තුළ රු. 1,199,172 ක් වටිනා ස්ථාවර තැන්පතු වටිනාකම ඇතුළත් කර තිබීමෙන් වර්ෂ අවසාන මුදල් ශේෂය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දැක්වුණි.

- (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16 හි 43 ඡේදය ප්‍රකාරව, දේපල පිරිසත හා උපකරණ වාර්ෂිකව ක්ෂය කළ යුතු වුවත්, පිරිවැය රු. 2,875,392 ක් වූ ස්ථාවර වත්කම් ක්ෂය කර නොතිබීම හේතුවෙන් වර්ෂයේ ලාභය රු. 705,475 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඈ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16 හි 51 ඡේදය ප්‍රකාරව, ජංගම නොවන වත්කම් සඳහා ඵලදායී ජීවකාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන්, පිරිවැය රු. 605,667 ක් වූ වත්කම් අයිතම 08 ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විට සම්පූර්ණයෙන් ක්ෂය කර තිබුණද, සමාගම විසින් තවදුරටත් භාවිත කරමින් පැවතුණ අතර ,ඒ අනුව වූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 08 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි. එසේ වුවද, මූල්‍ය ප්‍රකාශනවල සටහන් 3.1.2 හි දක්වා ඇති ප්‍රතිපත්තිය මගින් වත්කම්වල ඵලදායී ජීවකාලය සහ ක්ෂය අනුපාත වාර්ෂිකව සමාලෝචනය කරන බව දක්වා තිබුණි.
- (ඉ) සමාලෝචිත වර්ෂය ආරම්භයේ සමාගමේ ගෙවිය යුතු ආදායම් බදු ශේෂය රු. 10,981,533 ක් හා වර්ෂයේ ආදායම් බදු වටිනාකම රු. 469,262 ක් විය. ඒ අනුව වර්ෂය අවසානයේ ආදායම් බදු වගකීම රු. 11,450,795 ක් විය යුතු වුවත්, මූල්‍ය ප්‍රකාශනවල රු. 10,512,271 ක් ලෙස සටහන් කර තිබීමෙන් ජංගම වගකීම් යටතේ පෙන්විය යුතු ගෙවිය යුතු බදු වටිනාකම රු. 938,524 ක් අඩුවෙන් දක්වා තිබුණි. එසේම රු. 469,262 ක් ලෙස ආදායම් බද්ද ගණනය කර තිබුණද බද්දට යටත් ආදායම ගණනය කළ ආකාරය පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
- (ඊ) බදු පෙර ලාභයෙන් වර්ෂයේ ආදායම් බදු වටිනාකම අඩුකර පෙන්විය යුතු වුවත්, සමාගමේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට අනුව, වර්ෂයේ බදු වටිනාකම වර්ෂයේ ලාභයට එකතු කර තිබීමෙන් වර්ෂයේ ශුද්ධ ලාභය රු. 938,524 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (උ) රු. 12,396,090 ක් වූ පාරිතෝෂික වෙන්කිරීම්වලට අදාල උපලේඛන හා රු. 19,104,423 ක් වූ ජර්නල් සටහන් 18 ට අදාල අනුමත ජර්නල් වවුචර විගණනයට ඉදිරිපත් නොවීම හේතුවෙන් අදාල ශේෂයන්ගේ නිරවද්‍යතාවය විගණනයේදී තහවුරු කර ගැනීමට නොහැකි විය.
- (ඌ) සමාගමේ මූල්‍ය ප්‍රකාශනවල දේපල පිරිසත හා උපකරණ වල ඇතුළත් වූ වත්කම් 08 කට අදාල පිරිවැය රු. 3,821,976 ක් වුවද එහි සමුච්චිත ක්ෂය වටිනාකම රු. 6,282,724 ක් වීම තුළින් පිරිවැය ඉක්මවා රු. 2,460,748 ක ක්ෂය වෙන් කිරීම් කර තිබුණු බව නිරීක්ෂණය විය.
- (එ) සමාගමේ මූල්‍ය ප්‍රකාශන අනුව ජාතික තරුණ සේවා සභාවෙන් සමාගමට ලැබිය යුතු ණය ශේෂ රු. 73,131,001 ක් දක්වා තිබුණද ජාතික තරුණ සේවා සභාවේ මූල්‍ය ප්‍රකාශන අනුව, සමාගමට ගෙවිය යුතු ණය ශේෂය රු. 3,602,189 ක් වූයෙන් ශේෂ දෙක අතර රු. 69,528,812 ක වෙනසක් විය.
- (ඒ) රු. 4,434,001 ක් වූ හඳුනා නොගත් ආරම්භක බැංකු තැන්පතු ශේෂය හඳුනාගැනීමට කටයුතු නොකර සමාලෝචිත වර්ෂය තුළදී අදාල ශේෂයෙන් රු. 4,039,141 ක් කපාහැර තිබුණි. එම ශේෂය රු. 3,494,234 ක් වූ හඳුනා නොගත් තැන්පතු ගිණුමෙන් මාරු කරන ලද ශේෂයෙන් හා රු. 544,907 ක් වූ විස්තර නොකරන ලද සෘජු බැරකිරීම් වලින් සමන්විත විය. හඳුනා නොගත් බැංකු තැන්පතු වල ඉතිරි රු. 394,860 ක වටිනාකම වෙනත් ගෙවිය යුතු වගකීම් යටතේ ගිණුම්ගත කර තිබුණි.
- (ඔ) සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළ වෙනත් ගෙවිය යුතු ශේෂය යටතේ රු. 28,395,326 ක් වූ හඳුනාගත නොහැකි ශේෂයක් ඇතුළත් කර තිබුණි.

(ඔ) මුළු ණය හිමි වටිනාකම තුළ එකතුව රු. 78,011ක් වූ මිලදී ගැනීම් හා බැංකු ගාස්තුද සමාගමේම එක් අංශයක් වන ඉහළ ආපනශාලාව හා පහළ ආපනශාලාවන්හි එකතුව රු. 8,087,670 ක වටිනාකමක් ණය හිමියන් ලෙස දක්වා තිබීමෙන් එම ප්‍රමාණයෙන් ණයහිමි ශේෂය වැඩියෙන් ගිණුම්ගත වී තිබුණි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.4 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2018 මාර්තු 31 දිනට සී/ස ශ්‍රී ලංකා තරුණ සේවා (පුද්) සමාගමේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2007 අංක 07 දරන සමාගම් පනතේ 163 (2) වගන්තිය ප්‍රකාරව මා විසින් පහත සඳහන් කරුණු දක්වමි.

- (අ) මතය සඳහා පදනම හා විගණනයේ විෂය පථය හා සීමාකිරීම් ඉහත දක්වා ඇති පරිදි වේ.
- (ආ) විගණනය සඳහා අවශ්‍ය සියළු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද බවත්, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සමාගම විසින් විධිමත් ගිණුම්කරණ වාර්තා පවත්වා ඇති බවත්,

සමාගමේ මූල්‍ය ප්‍රකාශන 2007 අංක 07 දරන සමාගම් පනතේ 151 වගන්තියෙහි අවශ්‍යතාවයන්ට අනුකූල වන බවත් මා දරන්නා වූ මතය වේ.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති, හා රෙගුලාසි වලට යොමුව	අනුකූල නොවීම
(අ) 2006 අංක 13 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනතෙහි 2(2) වගන්තිය	සමාගමක කාර්තුවක පිරිවැටුම මිලියන 12.5 ඉක්මවන විට ආර්ථික සේවා ගාස්තු ගෙවිය යුතු වුවද, සමාගමේ කාර්තුමය පිරිවැටුම රු. 51,424,340 ක් වී තිබුණද පනත යටතේ ලියාපදිංචි වී නොතිබුණි. මේ හේතුවෙන් ආර්ථික සේවා ගාස්තු වශයෙන් රු. 1,028,487 ක් සහ ඒ සඳහා වූ දඩ මුදලක් ගෙවිය යුතුව පවතින බව නිරීක්ෂණය විය.
(ආ) 2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනතේ 10 වගන්තිය	සමාගමක පිරිවැටුම කාර්තුවකට රු. 3,000,000 හෝ වාර්ෂික රු. 12,000,000 ඉක්මවන විට එකතු කළ අගය මත බදු පනත යටතේ ලියාපදිංචි විය යුතු වේ. එසේ වුවද, සමාගමෙහි කාර්තුවක පිරිවැටුම රු. 51,424,340 ක් වුවද, එකතු කළ අගය මත බදු පනත යටතේ ලියාපදිංචි වී නොතිබුණි.
(ඇ) 2009 අංක 9 දරණ ජාතිය ගොඩනැංවීමේ (සංශෝධන) පනතේ 3 වගන්තිය	සමාගමක කාර්තුවක පිරිවැටුම රුපියල් මිලියන තුන ඉක්මවන්නේ නම් එම සමාගම විසින් කාර්තුමය පිරිවැටුම මත ජාතිය ගොඩනැංවීමේ බදු ගෙවිය යුතු වේ. කෙසේ වුවද, සමාගමේ කාර්තුමය පිරිවැටුම රු. 51,424,340 ක්

වුවද, සමාගම විසින් ජාතිය ගොඩනැංවීමේ බදු පනත යටතේ ලියාපදිංචි වී නොතිබුණි. ඒ අනුව සමාගම විසින් ජාතිය ගොඩනැංවීමේ බදු වශයෙන් රු. 4,113,947 ක බදු මුදලක් හා බදු පැහැර හැරීම් වෙනුවෙන් අමතර දඩ මුදලක් ද ගෙවීමට සමාගමට සිදුවන බව නිරීක්ෂණය විය.

(ඇ) 2003 ජුනි 02 දිනැති අංක සමාගම ආරම්භයේ සිටම භාණ්ඩ සමීක්ෂණයක් සිදුකර නොතිබුණි. පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ 7.4.5 ඡේදය

3. මූල්‍ය සමාලෝචනය

මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ සමාගමෙහි මෙහෙයුම් කටයුතුවල මූල්‍ය ප්‍රතිඵලය රු. 17,641,469 ක ශුද්ධ ලාභයක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ ශුද්ධ ලාභය රු. 5,737,553 ක් වූයෙන් ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය සියයට 207 කින් හෙවත් රු. 11,903,916 ක වර්ධනයක් පෙන්නුම් කර තිබුණි. ඉකුත් වර්ෂයට සාපේක්ෂව අනෙකුත් ආදායම රු. 7,346,502 කින් වැඩිවීම, සෘජු පිරිවැය රු. 2,447,129 කින් අඩුවීම, පරිපාලන හා පොදු වියදම් රු. 27,259,419 කින් අඩුවීම හා ආදායම් බදු වගකීම රු. 469,262 ක් ලෙස ගණනය කර ලාභයට එකතු කර තිබීම ඉහත වර්ධනයට සෘජුවම බලපා තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අනුව ආපනශාලාවේ ආහාර පාන වියදම සමාලෝචිත වර්ෂයේ රු. 5,074,851 ක් වූ අතර, මෙම වියදම පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 1399 ක ප්‍රතිශතයකින් වැඩි වී තිබුණි. මෙම වියදම තුළ ජාතික තරුණ සේවා සභාවේ වැඩසටහන් සඳහා දිවා ආහාර ලබාගැනීම වෙනුවෙන් දරන ලද වියදම් ඇතුළත් කර තිබුණි. ආපනශාලාවේ මූලික කාර්යභාරය වන්නේ ආහාර සකස් කර අලෙවි කිරීම වුවද, එසේ නොකර බාහිර ආයතනවලින් සැකසූ ආහාර මිලදී ගැනීම සඳහා විශාල මුදලක් වැයකර තිබුණි.

(ආ) සී/ස ශ්‍රී ලංකා තරුණ සේවා සමාගම 2006 අංක 10 දරණ දේශීය ආදායම් බදු පනතේ 113 වගන්තිය ප්‍රකාරව, ආදායම් බදු ගෙවා නොමැති අතර පනතේ 106 වගන්තිය අනුව සමාලෝචිත වර්ෂය සහ පසුගිය වර්ෂ 06 කට අදාළව නියමිත පරිදි ආදායම් බදු වාර්තා ඉදිරිපත් කර නොතිබුණි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ ආදායම් බදු වගකීම ලෙස රු. 10,512,271 ක් පෙන්වා තිබුණද, පවතින තොරතුරු අනුව සමාගමේ ආදායම් බදු වගකීම රු. 11,420,795 ක් විය යුතුය. පනතේ 173(3) වගන්තිය අනුව ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් සී/ස ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගමට ආසන්න වශයෙන් රු. 5,411,402 ක දඩ මුදලක් නියම කරනු ලැබිය හැකි නමුත් ගෙවිය යුතු අතිරේක දඩ මුදල සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන සලසා නොතිබුණි.

(ඇ) සමාලෝචිත වර්ෂය අවසානයේ වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ ලෙස රු. 62,323,650 ක් පැවති අතර එම ශේෂය තුළ වසර 03 ක් හා ඊට වඩා වැඩි එකතුව රු. 35,124,701 ක් වූ ණය හිමි ශේෂයන් නිරවුල් කිරීමට සහ සමාගමේ නිලධාරීන් හා සමාගමේ විවිධ අංශ වෙත ලබා දී තිබූ වර්ෂ 1 ක් 7 ක් අතර පැරණි එකතුව රු. 14,263,629 ක් වූ ලැබිය යුතු ශේෂයන් අයකර ගැනීමට කළමනාකරණය විසින් කටයුතු කර නොතිබුණි.

4.2 වෙනත් ආයතන වෙත ලබා දුන් සමාගමේ සම්පත්

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 8.3.9 ඡේදය ප්‍රකාරව රාජ්‍ය ව්‍යාපාර සතු සම්පත් වෙනත් රාජ්‍ය ආයතනවල පරිහරණය සඳහා යෙදවීමට අවසර ලබා දී නොමැති වුවද, සමාගමේ නිලධාරියෙකු වැටුප් ප්‍රතිපූරණය කිරීමේ පදනම මත 2010 දෙසැම්බර් සිට ජාතික තරුණ සේවා සභාවේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය වෙත අනුයුක්ත කර තිබුණි. 2018 මාර්තු 31 දින වන විට සමාගම විසින් එම නිලධාරියාට වැටුප් හා වෙනත් ලෙස එකතුව රු. 2,446,114 ක් ගෙවා තිබුණු නමුත් සභාව විසින් එම මුදල ප්‍රතිපූරණය කර නොතිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6.5.1 ඡේදය ප්‍රකාරව රාජ්‍ය සමාගම්වල වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, සමාගම විසින් 2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කරන ලද්දේ 2021 දෙසැම්බර් මස 06 දිනය.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සමාගමේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුය.

පද්ධති හා පාලන ක්ෂේත්‍රය	නිරීක්ෂණය
(අ) අයවැය පාලනය	සමාගමෙහි කාර්යසාධනය, සැලසුම් හා ඉලක්කයන්ට අනුකූල වන පරිදි වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරීම හා ඊට අනුකූල වන පරිදි කටයුතු නොකිරීම.
(ආ) ගිණුම්කරණය	ගිණුම්කරණයට අදාළ සියළු පොත්පත්, වාර්තා හා ලේඛන පවත්වා නොගැනීම.
(ඇ) අභ්‍යන්තර පාලනය	එක් නිලධාරියකුගේ කටයුතු තවත් නිලධාරියකුගේ අධීක්ෂණයට ලක්වන පරිදි හා තම රාජකාරි කටයුතු සම්බන්ධයෙන් වගකීම නිශ්චය වන පරිදි වැඩ බෙදීමක් හා රාජකාරි පැවරීමක් සිදු නොකිරීම.
(ඈ) ගබඩා පාලනය	භාණ්ඩ ලැබීම් හා නිකුත් කිරීම් නිසි පරිදි සටහන් වන පරිදි හා භාණ්ඩවල ආරක්ෂාව තහවුරු වන පරිදි ප්‍රමාණවත් පාලන ක්‍රම ගබඩා සම්බන්ධයෙන් පවත්වා නොගැනීම.
(ඉ) ණයහිමි හා ණයගැති පාලනය	ණය හිමියන් හා ණය ගැතියන් පිළිබඳ නිවැරදි තොරතුරු වාර්තා පවත්වා නොගැනීම සහ කල් ඉකුත්වූ ශේෂ නිරවුල් කිරීම සඳහා කටයුතු නොකිරීම.